

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

හොරොවිපොතාන ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට වත්කම් හා වගකීම් ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම්/ ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උප වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට හොරොවිපොතාන ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිත යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ

අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රාවකයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාතරාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රවණාගාරයේ සවිකර තිබූ සූර්ය බලශක්ති පද්ධතියෙන් 2023 වර්ෂයේ අවසන් මාස 03 හි ආදායම වූ රු.86,608 ක් සමාලෝචිත වර්ෂයේ ආදායම් ලෙස ගණනය කර තිබීමෙන් එම ප්‍රමාණයෙන් අතිරික්තය වැඩියෙන් දක්වා තිබුණි.	පිළිගන්නා බව.	නිවැරදි වටිනාකම ගිණුම්ගත කළ යුතුය.
(ආ) මෝටර් වාහන යටතේ දක්වා ඇති රු.150,000 ක් වූ ට්‍රේලරය 2024 පෙබරවාරි 08 වන දින ඉවත් කර තිබීමෙන් හා රු.550,000 ක් වූ ට්‍රැක්ටර් රථය මෝටර් වාහන යටතේ දක්වා නොතිබීමෙන් සමාලෝචිත වර්ෂයේ වත්කම් හා වගකීම් ප්‍රකාශය තුළ දේපල, පිරිසිදු හා උපකරණ රු.400,000 ක් අඩුවෙන් දක්වා තිබුණි.	පිළිගන්නා බව.	නිවැරදි වටිනාකම ගිණුම්ගත කළ යුතුය.
(ඇ) 2024 වර්ෂය සඳහා මුද්දර ගාස්තු ආදායම රු.1,000,000 ක් ඇස්තමේන්තු කර තිබුණද සමාලෝචිත වර්ෂයේ ආදායම් ප්‍රකාශයට මුද්දර ගාස්තු රු.100,000 ක් ලෙස දැක්වීමෙන් රු.900,000 ක ආදායමක් අඩුවෙන් දක්වා තිබුණි.	පිළිගන්නා බව.	නිවැරදි වටිනාකම ගිණුම්ගත කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාවේ බැංකු ගිණුමට අදාළව මුදල් පොතේ ශේෂය රු.3,210,163 ක් වූ අතර බැංකු සැසඳුම් වාර්තාවට අනුව එම ශේෂය රු.3,335,163 ක් ලෙස දක්වා තිබුණු බැවින් රු.125,000 ක වෙනසක් විය. තවද මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ එම ශේෂය රු.3,403,163 ක් ලෙස දක්වා තිබුණි.	පිළිගන්නා බව.	අනුරූපී වාර්තා උපලේඛන සමඟ සසඳා නිවැරදි කළ යුතුය.

(ආ) දේපළ, පිරිසත හා උපකරණ ශුද්ධ අගය ලෙස මූල්‍ය ප්‍රකාශන සමඟ ඉදිරිපත් කර තිබුණු උපලේඛනයේ රු.478,564,616 ක් දක්වා තිබුණද සමාලෝචිත වර්ෂයේ වත්කම් හා වගකීම් ප්‍රකාශය තුළ රු.503,574,560 ක් ලෙස දක්වා තිබීමෙන් රු.25,009,944 ක වෙනසක් විය.	පිළිගන්නා බව.	-එම-
(ඇ) අපද්‍රව්‍ය සම්පිඩන යන්ත්‍රය රු.600,000 ක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණද ස්ථාවර වත්කම් ලේඛනයෙහි එය රු.755,166 ක් ලෙස දක්වා තිබීමෙන් රු.155,166 ක වෙනසක් විය.	පිළිගන්නා බව.	-එම-

1.6.3 අධිකාරී බලය නොලත් ගණුදෙනු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ප්‍රාදේශීය සභාව තුළ දීර්ඝකාලීනව පැවති එකතුව රු.3,040,200 ක් වූ ලැබිය යුතු කසළ බදු, වෙළෙඳ බලපත්‍ර, කඩ කුලී, නල ලිං යන ආදායම් අයිතම 04 ක්, රු.15,701,802 ක් වූ සොයාගත නොහැකි ශේෂ හා අවසන් මූල්‍ය ප්‍රකාශනවල පැවති දේපළ, පිරිසත හා උපකරණවලට අදාළ අයිතම 04 ක් සම්බන්ධයෙන් වූ එකතුව රු.18,742,002 ක් සමාලෝචිත වර්ෂයේදී මූල්‍ය ප්‍රකාශනවලින් කපාහැර තිබුණි. 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 182 වගන්තිය අනුව අයවිය යුතු මුදල් අත්හැරීම සම්බන්ධයෙන් වූ ක්‍රියා පිළිවෙත සඳහන් කර තිබුණද ඒ අනුව කටයුතු කර නොතිබුණි.	පිළිගන්නා බව.	ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ අයභාරය ඉක්මවූ වියදම රු.30,098,589 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අයභාරය ඉක්මවූ වියදම රු.17,772,413 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024					2023				
	ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
(i)	වරිපනම් හා බදු	රු. 1,876,800	රු. 2,022,400	රු. 1,987,000	රු. 334,622	රු. 1,912,000	රු. 1,813,337	රු. 1,990,529	රු. 1,187,787
(ii)	කුලී	16,298,000	10,614,998	10,147,398	6,897,269	10,754,032	11,354,170	10,585,683	7,362,317
(iii)	බලපත්‍ර	440,480	407,750	407,750	-	4,633,500	990,755	1,364,055	1,034,300
(iv)	ගාස්තු වෙනත් ආදායම්	6,872,298	6,882,391	6,882,391	-	5,504,150	3,271,366	5,608,599	1,171,855
		<u>25,487,578</u>	<u>19,927,539</u>	<u>19,424,539</u>	<u>7,231,891</u>	<u>22,803,682</u>	<u>17,429,628</u>	<u>19,548,866</u>	<u>10,756,259</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

	විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම්			
(i)	2024 දෙසැම්බර් 31 දින වනවිට පැවති රු.243,843 ක් වූ හිඟ වරිපනම් අතරින් පුද්ගලයින් 196 කට අදාළව රු.237,373 ක් වසර 05 ක් ඉක්ම වූ වරිපනම් වුවද අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රාදේශීය සභාව විසින් කටයුතු කර නොතිබුණි.	පිළිගන්නා බව.	හිඟ වරිපනම් බදු අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු ය.
(ii)	2024 වරිපනම් ලේඛනය යාවත්කාලීනව පවත්වාගෙන ගොස් නොතිබුණු බැවින් සහ පරිගණක මෘදුකාංග දත්ත පද්ධතියෙන් විස්තරාත්මක තොරතුරු ලබාගත නොහැකි බැවින් මූල්‍ය ප්‍රකාශන වල දක්වා ඇති හිඟ ශේෂය සහ මුදල් ලැබීම් පරීක්ෂා කිරීමට නොහැකි විය.	පිළිගන්නා බව.	වරිපනම් ලේඛනය යාවත්කාලීනව පවත්වා ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) කුලී			
	මෝටර් ග්‍රේඩරය හා බැකෝ ලෝඩරය කුලියට ලබා දීමෙන් ආදායම් රැස්කරනු ලැබුවද සමාලෝචිත වර්ෂය අවසාන වනවිට පිළිවෙලින් රු.281,080 ක් හා රු.728,750 ක් ලෙස හිඟ මුදල් අයකර ගැනීමට පැවතුණි. මෙම හිඟ මුදල් 2019 වර්ෂයේ සිට හිඟව පවතින මුදල් වුවද මේ වනතෙක් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	පිළිගන්නා බව.	වගකිවයුතු පාර්ශව වෙතින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංගාමන් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුබ විහරණය, පහසු වාසය සහ සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය

ප්‍රාදේශීය සභා පනතේ 126 වගන්තිය යටතේ ප්‍රධාන කාරණා 30 ක් ඉටු කිරීම සඳහා අතුරු ව්‍යවස්ථා පැනවිය හැකිව තිබූ නමුත් 2024 දෙසැම්බර් 31 දින වනවිටත් එම කාරණා වෙනුවෙන් අතුරු ව්‍යවස්ථා පනවා නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

ඉදිරි කාලයේදී අතුරු ව්‍යවස්ථා පනවා ගැනීමට කටයුතු කරන බව.

නිර්දේශය

අතුරු ව්‍යවස්ථා පනවා ගැනීමට කටයුතු කළ යුතු ය.

3.2 හඳුනාගත් පාඩු

විගණන නිරීක්ෂණය

- (අ) 2024 වර්ෂයේ අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් යන මාස 03 සඳහා සූර්ය බල ශක්ති පද්ධතියේ මීටරය ක්‍රියාවිරහිත වීම මත ලංකා විදුලි බල මණ්ඩලයෙන් සභාව වෙත රු.90,000 ක ආදායමක් ලබාදී නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි මීටරය අලුත්වැඩියා කර ඇති බව.

නිර්දේශය

ලැබිය යුතු ආදායම අයකර ගැනීම සඳහා කටයුතු කළ යුතුය.

- (ආ) නිලධාරීන්ගේ නොසැලකිල්ල හා ප්‍රමාදය නිසා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් ගෙවිය යුතු මුදල් 2020 ජනවාරි සිට 2024 ජූනි දක්වා කාලීනව ගෙවීම් පියවීම සභාව විසින් පැහැර හැර තිබීම නිසා රු.80,741 ක් දඩ මුදලක් සභා අරමුදලින් ගෙවා තිබුණි.

පිළිගන්නා බව.

අයකර ගැනීම සඳහා කටයුතු කළ යුතුය.

3.3 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

- (අ) වෙළෙඳ බලපත්‍ර නිකුත් කිරීමේදී අයකරන මුද්දර බදු, වවුචර් පත් වලින් ගෙවීමේදී අඩු කරන මුද්දර බදු, වැටුප් ගෙවීමේදී අඩුකරන මුද්දර බදු ලෙස එකතුව රු.101,656 ක් 2022 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා වූ කාල පරිච්ඡේදයට අදාළව ප්‍රාදේශීය සභාව විසින් එකතු කර තිබුණද විගණිත දිනය වනවිටද එම මුදල් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත යැවීමට කටයුතු කර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

පිළිගන්නා බව.

නිර්දේශය

මුද්දර බදු ආදායම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත යැවීමට කටයුතු කළ යුතුය.

3.4 වාහන පද්ධති කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේදී සභාව සතු වාහන 06 කට අදාළව ඉන්ධන පරීක්ෂාවක් සිදුකර නොතිබුණි.	පිළිගන්නා බව.	ඉන්ධන පරීක්ෂාව සිදු කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) සභාව සතු කැබ් රථයේ දෛනික ධාවන සටහන් අනුව 2025 ජනවාරි 03 දිනට ධාවනය කළ මුළු දුර කිලෝ මීටර් 284,566ක් වුවත් වාහනයේ මයිලෝ මීටරය අනුව ධාවනය කළ මුළු දුර කිලෝ මීටර් 284,722 ක් වූ බැවින් කිලෝ මීටර් 156 ක වෙනසක් විය.	පිළිගන්නා බව.	විධිමත් පරීක්ෂණයක් පවත්වා නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1. වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මාර්ග, පාලම්, බෝක්කු හා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා 2024 අයවැය තුළ සභා අරමුදලින් රු.2,000,000 ක් වූ වැඩසටහන් 21 ක් ඇස්තමේන්තු කර තිබුණද ඉන් රු.1,950,000 ක් වූ වැඩසටහන් 20 ක් ක්‍රියාත්මක කිරීමට සභාවට නොහැකිවී තිබුණි.	ඉදිරි කාලයේදී මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව.	සැලසුම් කළ කාර්යයන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) වෙනත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන් 15 ක් සඳහා රු.22,800,000 ක් වෙන්කර තිබූ නමුත් වැඩසටහන් 06 ක් ක්‍රියාත්මක කර නොතිබුණි.	පළාත් පාලන දෙපාර්තමේන්තු වෙන් ප්‍රතිපාදන නොලැබීම නිසා ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව.	සැලසුම් කළ කාර්යයන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුය.